



විශේෂ වර්ෂය සේවාවක් සඳහා ඇප කැපවෙමු
ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත
பிரதான செயலாளர் அலுவலகம் - மேல் மாகாணம்
OFFICE OF THE CHIEF SECRETARY - WESTERN PROVINCE



204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
 204, டென்சில் கொப்பேகடுவ மாவத்தை, பத்தரமுல்ல.
 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.

ප්‍රධාන ලේකම් } පුරකථන / தொலைபேசி / Telephone - 011 - 2092599 } ආදායම් දුරකථන }
 பிரதான செயலாளர் } மருவல் / பெக்ஸ் / Fax - 011 - 2092601 } தொலைபேசி இலக்கம் } 011 - 2093000
 Chief Secretary } இ-மேயில் / மின்னஞ்சல் / E-mail - chiefsecretary@wpc.gov.lk } General Telephone }

මගේ අංකය } CSWP/FIN-BD/02/FI/09-2025 } ඔබේ අංකය } 2025.03. 14 }
 My No. } } Your No. } Date }

අයවැය වක්‍රලේඛ 01/2025

බස්නාහිර පළාතේ සියලුම ලේකම්වරුන්,
 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය/ පාලන/ පිරිස් හා පුහුණු/ සැලසුම්/ ඉංජිනේරු),
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්,

2026 මුදල් ප්‍රකාශය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම.

2026 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කළ යුතු ආකෘති හා එම ආකෘති මගින් අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතු දින වකවානු මුදල් කොමිෂම විසින් මා වෙත දැනුම් දී ඇත. ඒ අනුව එකී ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සම්බන්ධව මුදල් කොමිෂම විසින් උපදෙස් ලබා දී ඇති ලිපියේ පිටපතක් මීට යා කර එවමි. ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කළ යුතු ආකෘති පත්‍ර පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයේ වෙබ් අඩවියෙන් හෝ අයවැය අංශයට පැමිණ ලබා ගත හැක. මුදල් කොමිෂම විසින් ඉදිරිපත් කර ඇති පුනරාවර්තන අවශ්‍යතා ඇගයීමේ මාර්ගෝපදේශ ද හොඳින් අධ්‍යයනය කර පහත සඳහන් දින දර්ශනයට අනුව අදාළ ආකෘති පත්‍ර සම්පූර්ණ කර පහත පරිදි මෘදු හා දෘඪ පිටපත් සහිතව මා වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වමි. ඔබ විසින් ඉදිරිපත් කළ යුතු පහත සඳහන් ආකෘතිපත්වලට අමතරව පළාත් සභා ඇස්තමේන්තු සාරාංශ වාර්තා විශාල ප්‍රමාණයක් මුදල් කොමිෂම වෙත ඉදිරිපත් කළ යුතු බැවින් එම වාර්තා සකස් කිරීමට අවකාශ සැලසෙන පරිදි දක්වා ඇති දිනවලට පෙර ඇස්තමේන්තු ඉල්ලීම් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද සලකන්න.

ආකෘතිය	ඉදිරිපත් කළ යුතු අවසාන දිනය
1. A I ආකෘතිය (මෘදු පිටපත හා දෘඪ පිටපත)	2025.04.10
2. B ආකෘතිය (මෘදු පිටපත)	2025.04.10
3. B II ආකෘතිය (මෘදු පිටපත)	2025.04.10
4. B III ආකෘතිය (මෘදු පිටපත)	2025.04.10
5. C ආකෘතිය (මෘදු පිටපත)	2025.04.10
6. H ආකෘතිය (මෘදු පිටපත)	2025.04.10

02. ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සඳහා මේ සමඟ ඉදිරිපත් කර ඇති උපලේඛන III හි දක්වා ඇති වැය සංකේත භාවිතා කළ යුතු අතර එමගින් හඳුන්වා දෙන ලද නව වැය විෂයයන් හා අයිතම යටතේද පෙර වර්ෂවල විශදම්, ඇස්තමේන්තු හා ඉදිරි වර්ෂවල පුරෝකථනයන් ඉදිරිපත් කිරීම කළ යුතුය.

(Handwritten Signature)

විශේෂ ප්‍රධාන ලේකම් Deputy Chief Secretary	පාලන Administration Tel : 0112092606 Fax : 0112092609 dcsadmin@cs.wpc.gov.lk	පිරිස් හා පුහුණු ஆணை மற்றும் பயிற்சி Personnel & Training Tel : 0112092631 Fax : 0112092647 dcspt@cs.wpc.gov.lk	මුදල් நிதி Finance Tel : 0112092640 Fax : 0112092636 dcsfinance@cs.wpc.gov.lk	සැලසුම් திட்டமிடல் Planning Tel : 0112092532 Fax : 0112092533 dsplan@cs.wpc.gov.lk	ඉංජිනේරු பொறியியல் Engineering Tel : 0112092501 Fax : 0112092505 dcs@eng.wpc.gov.lk	ප්‍රධාන අභ්‍යන්තර විෂය பிரதான உள்நகல் கண்காணிப்பு Chief Internal Auditor Tel : 0112092628 Fax : 0112092625 cia@cs.wpc.gov.lk	
	Tel : 0112092606 Fax : 0112092609 dcsadmin@cs.wpc.gov.lk	Tel : 0112092631 Fax : 0112092647 dcspt@cs.wpc.gov.lk	Tel : 0112092640 Fax : 0112092636 dcsfinance@cs.wpc.gov.lk	Tel : 0112092532 Fax : 0112092533 dsplan@cs.wpc.gov.lk	Tel : 0112092501 Fax : 0112092505 dcs@eng.wpc.gov.lk	Tel : 0112092628 Fax : 0112092625 cia@cs.wpc.gov.lk	

03. පළාත් ඇස්තමේන්තු සකස් කිරීමේ දී දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා අනෙකුත් කාර්යාල මට්ටමින් පළාත් මූල්‍ය රීති 5.5 ප්‍රකාර අන්වේශන කමිටුවක් පත් කළ යුතුය. එම කමිටුවේ ප්‍රධානියා ලෙස ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු අතර අවම වශයෙන් තවත් නිලධාරීන් දෙදෙනෙකුවත් පත් කර ගත යුතුය. ඉන් එක් අයෙකු මූල්‍ය කටයුතු පිළිබඳ දැනුමක් ඇති අයෙකු විය යුතුය. එම කමිටු විසින් මුදල් කොමිෂන් සභා මාර්ගෝපදේශයන්හි දැක්වෙන උපදෙස්වලට අමතරව මතු දැක්වෙන කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමින් අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අපේක්ෂා කෙරේ.

වියදම් ඇස්තමේන්තු

(අ) වැටුප් හා වෙනත් සඳහා වැය වේයැයි අපේක්ෂිත මුදල තීරණය කිරීම සඳහා අනුමත සේවක සංඛ්‍යාව හා පවතින පුරප්පාඩු සංඛ්‍යාව ගණනය කළ යුතුය. නව තනතුරු ඇති කිරීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් ඒ පිළිබඳ අදාළ අවශ්‍යතාවයන් ගොනු කර ගත යුතු අතර අදාළ ශ්‍රේණි හා වැටුප් පරිමාණයන් කවරේද යන්න හඳුනා ගත යුතුය. ඉන් අනතුරුව සිටින සේවක සංඛ්‍යාව, පුරප්පාඩු හා නව තනතුරු සඳහා අවශ්‍ය වේයැයි අපේක්ෂිත ප්‍රතිපාදන ප්‍රමාණයන් වෙන් වෙන්ව හඳුනා ගත යුතුය.

(ආ) අතිකාල දීමනා හා නිවාඩු දින වැටුප් සඳහා ප්‍රතිපාදන ඉල්ලා සිටිය යුත්තේ අත්‍යවශ්‍යවූත්, නොවැළැක්විය හැකිවූත් රාජකාරියක් සඳහා නිලධාරීන් සාමාන්‍ය සේවා කාලයෙන් පරිබාහිරව සේවයේ යෙදීම වෙනුවෙනි. එබැවින් ඒ සඳහා ඇස්තමේන්තු සැකසීමේදී සාමාන්‍ය රාජකාරි කාලයෙන් පරිබාහිරව නිලධාරීන් සේවයේ යෙදවීමේ කාලය හා අවශ්‍යතාවය හඳුනා ගෙන තිබිය යුතුය. පළාත් සභාවේ අතිකාල වියදමින් 95% ක් පමණ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිකාල වියදම් වන හෙයින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිකාල ගණනය කිරීමේදී හැකිතාක් අරපිරිමැස්මෙන් කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතුය.

(ඇ) කාර්යාලයීය ප්‍රයෝජනය සඳහා අවශ්‍ය සැපයුම් සඳහා ඇස්තමේන්තු සැකසීමේදී මෙම වර්ෂය අග පැවතිය හැකි අපේක්ෂිත තොග ප්‍රමාණයන්ද සැලකිල්ලට ගත යුතුය. ගබඩා තුළ පැවතිය හැකි ඉතිරි තොග ප්‍රමාණයට අමතරව පළමු කොට වර්ෂය තුළ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයන් වෙන වෙනම හඳුනා ගත යුතුය. ඉන් අනතුරුව ඒ ඒ භාණ්ඩ සඳහා දැනට පවතින මිල ගණන් මත මුළු වියදම ගණන් බලා ඇස්තමේන්තුවට ඇතුළත් කළ යුතුය. භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය වෙනුවෙන් වූ සියලුම ඇස්තමේන්තු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් නියමිත පරිදි සකස් කරන ලද සැලසුමකට අනුව සිදු කළ යුතුය. මූල්‍ය ප්‍රකාශය සඳහා වූ පිරිවැය ඇස්තමේන්තු ක්‍රමවත්ව සකස් කරන ලද ප්‍රසම්පාදන සැලසුම් මත පදනම් විය යුතුය.

(ඈ) වාහන නඩත්තු සම්බන්ධයෙන් දැනට කාර්යාලය සතුව ඇති වාහනවල පවත්නා භෞතික තත්ත්වය හා පෙර වර්ෂයේ එම වාහනවල ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගත යුතුය. කිසියම් වාහනයක් සඳහා අසීමිත නඩත්තු වියදමක් දැරීමේ ප්‍රවණතාවයක් පවතින බව හැඟී යන්නේ නම් හා එම වාහනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් කාර්මික නිලධාරියෙකුගේ සහතිකයක් මත අපහරණය කිරීම පිළිබඳ ඔබගේ විශේෂ අවධානය යොමු විය යුතුයි.

(ඉ) කාලීන බිල්පත් පියවීම සඳහා ඇස්තමේන්තු සැකසිය යුත්තේ අදාළ වියදම් විෂයය වෙත වෙනම සැලකිල්ලට ගනිමිනි. (උදා :- විදුලිය, ජලය, වරිපනම්, ගෙවල් කුලී ආදී වශයෙනි.) වරිපනම් බදු වැනි වියදම් විෂයයකදී පළාත් පාලන ආයතනයෙන් නිකුත් කරන බදු දැනුම් දීම හෝ පළාත් පාලන ආයතනයන් විමසා දැන ගනු ලබන ප්‍රමාණයන් සැලකිල්ලට ගත යුතුය. විදුලිය, ජලය ආදී විෂයයන්හි පෙර වර්ෂවල වියදම් සමාලෝචනයේදී යම් අසම්මත තත්ත්වයන් ඇති බවට හැඟී යන්නේ නම් ඊට අදාළ ආයතනික ක්‍රියාකාරීත්වය කෙරෙහි කමිටුවේ අවධානය යොමු කළ යුතුය. එහිදී වියදම අවම කර ගැනීමට කිසියම් ක්‍රමවේදයක් ඇතැයි හැඟී යන්නේ නම් එම ක්‍රමවේදය සැලසුම් කොට එය වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වෙනමම ක්‍රියාමාර්ගයක් සකස් කොට අවම වියදම ඇස්තමේන්තුවලට ඇතුළත් කළ යුතුය. වියදම අවම කිරීම සඳහා අපේක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධ විස්තර අදාළ ඇස්තමේන්තුවල උපලේඛනයක් ලෙස යා කිරීමට කටයුතු කළ යුතුය.

(ඊ) අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහාද අවශ්‍යතාවය පැහැදිලිව හඳුනාගෙන තිබිය යුතු අතර, එම අවශ්‍යතා කාර්යාලය පවත්වාගෙන යාම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නාවූත්, කල් දැමිය නොහැකිවූත් බවට හේතු සාධකද සමග ඇස්තමේන්තු ගණනය කළ යුතුය.

(උ) කාර්යාලයීය අවශ්‍යතා සඳහා වැය විය හැකි ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් ඒකක වශයෙන් ද, ප්‍රමාණාත්මකව ද, වර්ග අනුවද ඒවා හඳුනා ගත යුතුය. එක් එක් විෂයයන් අනුව වර්තමාන මිල මට්ටම් යටතේ ඒ සඳහා ඇස්තමේන්තු සකස් කළ යුතුය. කාර්යාලය තුළ දැනටමත් ඇති ප්‍රාග්ධන භාණ්ඩවලට සමාන භාණ්ඩ ඉල්ලා සිටින්නේ නම් එහි අවශ්‍යතාවය සාධාරණීය කිරීම සඳහා අදාළ හේතු පැහැදිලිව විග්‍රහ කළ උපලේඛණයක් ඇස්තමේන්තුවට යා කිරීමට ක්‍රියා කළ යුතුය.


(ඌ) නඩත්තු කාණ්ඩයේ වැය විෂයයන් යටතේ අවශ්‍යතා ඇස්තමේන්තු කිරීමේදී නඩත්තු ක්‍රියාකාරී වැඩසටහන සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන මාර්ගෝපදේශයන්ට හා නිර්ණායකයන්ට අනුකූලව ඇස්තමේන්තු සකස් කළ යුතු අතර, එක් එක් වැය විෂයයන්හි ඇස්තමේන්තු සංඛ්‍යාවලට අදාළව, ඉල්ලුම් කෙරෙන අවස්ථාවලදී නඩත්තු ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීමට ඔබ විසින් කටයුතු කළ යුතුය.

බත්තරමුල්ල නව පළාත් සභා සංකීර්ණයේ ස්ථාපිත ආයතනවල නළ ජලය, විදුලිය, ආරක්ෂක, සනීපාරක්ෂක, වරිපනම්, ගොඩනැගිලි නඩත්තු හා නිලධාරීන් ප්‍රවාහනය සඳහා යොදවා ඇති බස් රථ වෙනුවෙන් අවශ්‍ය මුදල් මුළු අවශ්‍යතාවය සලකා එක් එක් ශීර්ෂ අනුව වෙන් කිරීමට අපේක්ෂා කරන බැවින් ඉහත අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 අයවැය ඇස්තමේන්තු තුළින් ඉල්ලුම් කිරීම අවශ්‍ය නොවේ. එහෙත් එක් එක් කාර්යාලවල පානීය ජල බෝතල් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන එම කාර්යාලවල ඇස්තමේන්තු තුළ ඇතුළත් කළයුතු බව කාරුණිකව සලකන්න. බත්තරමුල්ල කාර්යාල පරිශ්‍රයේ පිහිටි ආයතන ශීර්ෂ යටතේ ගෙවීම් කළ යුතු එම ආයතන යටතේ පවතින බත්තරමුල්ල පරිශ්‍රයෙන් බැහැර පිහිටි උප කාර්යාලයන්හි උක්ත අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන 2026 ඇස්තමේන්තුවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවද කාරුණිකව දන්වමි.

ආදායම් ඇස්තමේන්තු

(එ) ආදායම් ඇස්තමේන්තු සකස් කිරීමේදී තම ආයතනය විසින් රැස් කරනු ලබන සියලුම ආදායම් සංකේත වෙන වෙනම ගෙන එකතු කර ගත හැකි ආදායම් ප්‍රමාණයන් ගණනය කළ යුතුය. ආදායම් ගණන් දීමේ නිලධාරීන් විසින් ඉල්ලු විටක ඒ විස්තර සැපයීමට ආයතන ප්‍රධානීන් සූදානම්ව සිටිය යුතු වේ. ආදායම් ගණන් දීමේ නිලධාරීන් තම ආදායම් සංකේත යටතේ රැස් කර ගත හැකි වේ යැයි අපේක්ෂිත ආදායම ඇස්තමේන්තු කළ යුතුය. මෙහිදී හිඟ ලැබීම් රැස් කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටත් ඒ තුළින් රැස් කිරීමට හැකි යැයි අපේක්ෂිත ප්‍රමාණයන් වෙනමම දැක්වීමටත් කටයුතු කළ යුතු අතර වර්ෂයේ මුළු ආදායම දැක්වීමේදී වර්ෂය තුළ එකතු කර ගැනීමට අපේක්ෂිත හිඟ ආදායම ද එකතු කර දැක්විය යුතුය.

04. උක්ත ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී ඉහත දක්වා ඇති උපදෙස්වලට අමතර ඇස්තමේන්තු සකස් කිරීමට අදාළව පළාත් මූල්‍ය රීති සංග්‍රහයේ සඳහන් වගන්ති කෙරෙහිද ඔබගේ අවධානය යොමු කළ යුතු බව කාරුණිකව දන්වමි. 2026 ඇස්තමේන්තුවලට අදාළ ආකෘති පත්‍ර සකස් කිරීමේදී තවදුරටත් උපදෙස් අවශ්‍ය වේ නම් අධ්‍යක්ෂ (අයවැය) විමසා (දු.අ.011 - 209 2645) එම උපදෙස් ලබා ගත හැක.


එස්.එල්. ධම්මිකා කේ. විජයසිංහ,
ප්‍රධාන ලේකම්,
පළාත් මුදල් අමාත්‍යාංශ ලේකම් හා
පළාත් භාණ්ඩාගාර ලේකම්,
බස්නාහිර පළාත.

දුරකථන අංකය - 011-2092645
ෆැක්ස් අංකය - 011-2092636
විද්‍යුත් ලිපිනය - wpcsfbudget@gmail.com

පිටපත්:-

1. විගණකාධිපති
2. අධ්‍යක්ෂ (අභ්‍යන්තර විගණන/ගිණුම් හා ගෙවීම්/ආදායම් හා මුදල්)
3. තොරතුරු තාක්ෂණ නිලධාරී - වෙබ් අඩවියේ පළ කිරීම සඳහා

Request Year	2026
Format No. & Name:	A I Estimates of Financial Recurrent Needs by Projects - 2026
Province Code & Name:	
Ministry Code & Name:	
Head No & Title :	
Programme No & Title :	
Project No & Title :	

Object Category	Object Code	Object Detail	Actual Expenditure 2023	Request 2026																				Total Request for 2026	Increase or decrease of 2026 over provision 2025	Reason for variation (to be clearly identified)	Projection For Living Cadre		
				2024		2025		Members	Members' Personal Staff	DMS Approved Living Cadre	Living Cadre - Seeking DMS Approval (P.A. Cir. 25/2014)	Living Cadre - Subject to DMS Approval	Living Cadre - With out DMS Approval	Casual Staff	Seasonal Labourers	Contract Staff	Disseased Persons	Graduates Schemes	Acting Staff	Salary Arrears	Trainees	Total Living Cadre	Vacancies				2027	2028	
				Total Provision (including Supplementary)	Actual Expenditure 2024	Provision 2025	Jan-March (First Quarter) Actual Expenditure 2025																				28	29	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23 = Sum from 9 to 22	24	25 = (23+24)	26=(25-7)	27	28	29	
		Personal Emoluments																											
10	1001	Salaries and Wages																											
10	1002	Overtime and Holiday Payments																											
10	1003	Other Allowances																											
		Sub Total																											
		Traveling Expenses																											
11	1101	Travelling - Domestic																											
11	1102	Travelling -Foreign																											
		Sub Total																											
		Supplies																											
12	1201	Stationary and Office Requisites																											
12	1202	Fuel																											
12	1202 (002)	Fuel Allowance																											
12	1202 (009)	Fuel for Pool Vehicle																											
12	1202 (010)	Fuel for Other Purposes																											
12	1203	Diets and Uniforms																											
12	1203 (001)	Diets																											
12	1203 (002)	Uniforms																											
12	1204	Medical Supplies																											
12	1205	Others																											
12	1206	Mechanical and Electrical Goods																											
		Sub Total																											
		Maintenance Expenditure																											
13	1301	Vehicles																											
13	1302	Plant,Machinery and Equipment																											
13	1303	Buildings and Structures																											
13	1304	Software Maintenance																											
13	1305	Quality Inputs																											
		Sub Total																											
		Contractual Services																											
14	1401	Transport (Including vehicle allowance)																											
14	1402	Postal and Communication																											
14	1403	Electricity and Water																											
14	1404	Rents, Rates, and Local Taxes																											
14	1405	Cleaning and Janitorial Services																											
14	1406	Interest Payment for Leased Vehicles																											
14	1407	Security Services																											
14	1408	Lease rental for Vehicles Procured under Operational Leasing																											
14	1409	Other																											
14	1409 (138)	Machinery & Office Equipment Service Agreements																											
14	1409 (139)	Vehicles Insurance																											
14	1409 (140)	Miscellaneous Services Expenditure																											
		Sub Total																											
		Transfers and Grants																											
15	1501	Welfare Programmes																											
15	1502	Retirement Benefits																											
15	1503	Public Institutions																											
15	1504	Development Subsidies																											
15	1505	Subscriptions and Contribution Fees																											
15	1506	Property Loan Interest to Public Servants																											
15	1508	Others																											
15	1509	Grants																											
		Sub Total																											
		Interest Payments																											
16	1601	Interest Payment for Domestic Debt																											
16	1602	Interest Payment for Foreign Debt																											
16	1603	Discounts on Treasury Bills and Treasury Bonds																											
		Sub Total																											
		Other Recurrent Expenses																											
17	1701	Losses and write off																											
17	1702	Contingency Services (Not applicable)																											
17	1703	Implementation of the Official Language Policy																											
		Sub Total																											
		Total Other Recurrent Expenditure (Including SD & CF)																											
		Total Recurrent Expenditure (Including SD & CF)																											
		Refund of Stamp Duty																											
		Refund of Court Fines																											

Note:- i. Stamp Duty & Court Fines should be separately shown instead of including in the object code categories.
ii. Local Government Reimbursement should be included object code number 1503

Request Year:	2026
Format No. & Name:	B Provincial Staff & Personal Emoluments (Excluding OT & Holiday Pay)
Province Code & Name:	

(Rs)

Head No.	Programme No.	Project No.	System Serial No. (Do not Fill)	Part I DMS Approved Cadre								Serial No.	Nature of Position Filling	Name	NIC No.	Age as 1/1/2026 (Years)	Date of Appointment	Salary Code	Service Level	Part II Personal Emoluments (Without Overtime & Holiday Pay)																											
				Serial No.	Name of Post	Service Level	Service	Class	Grade	Salary Code	Annual Salary Including 2025 Salary Increment									Salary Increase according to relevant Circulars	2026 Annual Increment	Total Annual Salary	PSPF Contribution	Cost of Living Allowance	Adjustment Allowance	Language Allowance (Living)	Uniform Allowance (Living)	Others (Excluding Overtime & Holiday Pay)	Total																		
																														20	21	22	23-(20+21+22)	24	25**	26***	27	28	29	30							
1	2	3	4	5	6	7	8	9	10	11	12	13*	14	15	16	17	18	19	20	21	22	23-(20+21+22)	24	25**	26***	27	28	29	30																		
Grand Total																																															

13*WHEN FILLING THIS COLUMN PLEASE CONSIDER FOLLOWING

1. MEMBERS
2. MEMBERS' PERSONAL STAFF
3. DMS APPROVED LIVING CADRE
4. GRADUATES SCHEMES
5. SEASONAL LABOURERS
6. CASUAL STAFF
7. VACANCIES
8. DECEASED PERSONS
9. LIVING CADRE SEEKING DMS APPROVAL (P.A.CIR.25/2014)
10. CONTRACT STAFF
11. LIVING CADRE SUBJECT TO DMS APPROVAL
12. ACTING STAFF
13. LIVING CADRE WITHOUT DMS APPROVAL
14. SALARY ARREARS
15. TRAINEE ALLOWANCE

NOTE :- THIS FORMAT SHOULD BE SUBMITTED IN BLOCK LETTERS (CAPITAL LETTERS)

Request Year:	2026
Format No. & Name:	B III
Province Code & Name:	

Provincial Summary For Railway Warrants

(Rs.000)

Head No	Program No.	Project No.	2024 Actual	2025 Budgeted	2026 Request
1	2	3	4	5	6
Grand Total					

Request Year:	2026
Format No. & Name:	H
Province Code & Name:	

Summary of Provincial Staff

(Nos.)

Head No.	Programme No.	Project No.	Actual Cadre 2023	Actual Cadre 2024	Budgeted cadre 2025	According to the PC records-DMS approved cadre as at 31/03/2025	Living Cadre as at 31/03/2025
1	2	3	4	5	6	7	8
Grand Total							

List of Object Category Code, Object Category, Object Code & Object Detail - 2026

Code of Object_Category	Object_Category	Object_Code	Object_Detail
10	Personal Emoluments	1001	Salaries and Wages
		1002	Overtime and Holiday Payments
		1003	Other Allowances
11	Traveling Expenses	1101	Travelling - Domestic
		1102	Travelling -Foreign
12	Supplies	1201	Stationary and Office Requisites
		1202	Fuel
		1202 (002)	Fuel Allowance
		1202 (009)	Fuel for Pool Vehicle
		1202 (010)	Fuel for Other Purposes
		1203	Diets and Uniforms
		1203 (001)	Diets
		1203 (002)	Unifroms
		1204	Medical Supplies
		1205	Others
		1206	Mechanical and Electrical Goods
		13	Maintenance Expenditure
1302	Plant,Machinery and Equipment		
1303	Buildings and Structures		
1304	Software Maintenance		
1305	Quality Inputs		
14	Contractual Services	1401	Transport (Including vehicle allowance)
		1402	Postal and Communication
		1403	Electricity and Water
		1404	Rents, Rates, and Local Taxes
		1405	Cleaning and Janitorial Services
		1406	Interest Payment for Leased Vehicles
		1407	Security Services
		1408	Lease rental for Vehicles Procured under Operational Leasing
		1409	Others
		1409 (138)	Machinery & Office Equipment Service Agreements
		1409 (139)	Vehicles Insurance
		1409 (140)	Miscellaneous Services Expenditure
15	Transfers and Grants	1501	Welfare Programmes
		1502	Retirement Benefits
		1503	Public Institutions
		1504	Development Subsidies
		1505	Subscriptions and Contributiion Fees
		1506	Property Loan Interest to Public Servants
		1508	Others
		1509	Grants
16	Interest Payments	1601	Interest Payment for Domestic Debt
		1602	Interest Payment for Foreign Debt
		1603	Discounts on Treasury Bills and Treasury Bonds
17	Other Recurrent Expenses	1701	Losses and write off
		1702	Contingency Services (Not applicable)
		1703	Implimentation of the Official Language Policy

Codes for Nature of Positions/ Expenditure Categories -2026

Code No	Nature of Positions / Expenditure Categories	භොධවන තනතුරේ/ වියදම් කාණ්ඩයේ ස්වභාවය
1	Members	දේශපාලන අධිකාරිය (ගරු මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින්)
2	Members' Personal Staff	දේශපාලන අධිකාරියේ පෞද්ගලික කාර්ය මණ්ඩලය
3	DMS Approved Living Cadre	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කාර්ය මණ්ඩලය තුළ දැනට සිටින කාර්ය මණ්ඩලය
4	Graduates Schemes	මෙතෙක් ස්ථිර නොකරන ලද උපාධිධාරීන්
5	Seasonal Labourers	කාලීන කම්කරුවන් (Seasonal Labourers)
6	Casual Staff	අනියම් කාර්ය මණ්ඩලය (Casual)
7	Vacancies	පුරප්පාඩු තනතුරු
8	Diseased Persons	යුද්ධය නිසා මියගිය පළාත් රාජ්‍ය සේවකයන් (Deceased Persons)
9	Living Cadre Seeking DMS Approval (P.A.Cir.25/2014)	25/2014 හා 29/2019 වනුලේඛ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර ඇති සේවකයින් (සිටිනම් පමණක්)
10	Contract Staff	කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන්
11	Living Cadre Subject to DMS Approval	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය අපේක්ෂිත සිටින කාර්ය මණ්ඩලය (උදාහරණයක් ගුරුවරුන්, ගුරු සහායක, වෛද්‍ය හෙද යනාදී වශයෙන් රේඛීය අමාත්‍යාංශ විසින් බඳවාගෙන පළාත් වෙත මුදාහරින කාර්යමණ්ඩලය)
12	Acting Staff	වැඩ බැලීමේ පදනම මත සිටින කාර්ය මණ්ඩලය
13	Living Cadre Without DMS Approval	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව සිටින කාර්ය මණ්ඩලය (මේ යටතේ කාර්ය මණ්ඩලය සිටීම ප්‍රායෝගික නොවේ.)
14	Salary Arrears	හිඟ වැටුප් - ඇමුණුම VIII අනුව, හිඟ වැටුප් ගෙවිය යුතු එක් එක් සේවකයා වෙනුවෙන් හිඟ වැටුප් අවශ්‍යතාවය ගණනය කර ශීර්ෂ, වැඩසටහන් හා ව්‍යාපෘතීන් අනුව හඳුනා ගත හැකි වන පරිදි එකතුවක් ලෙස 'බී' ආකෘතියේ 20 වන තීරුව යටතේ දැක්වා, එකතුව 23 වන තීරුවට ගත යුතුය.
15	Trainee Allowance	පුහුණු දීමනා - මෙහිදී පුහුණුවන්නන්ගේ දීමනා අවශ්‍යතාවය ශීර්ෂ, වැඩසටහන් හා ව්‍යාපෘතීන් අනුව හඳුනා ගත හැකි වන පරිදි එකතුවක් ලෙස 'බී' ආකෘතියේ වෙනත් දීමනා (29 වන තීරුව) යටතේ දැක්වීම ප්‍රමාණවත් වේ.



මුදල් කොමිෂන් සභාව

නීති ஆணைக்குழு
FINANCE COMMISSION
(Established under Article 154 (F) of the Constitution)

03, පාරාමාවත,
රාජගිරිය, ශ්‍රී ලංකාව.
03, පාරාමාවත,
රාජගිරිය, ශ්‍රී ලංකාව.
03, Sarana Mawatha,
Rajagiriya, Sri Lanka.

ඔබේ අංකය
අංකය
My No

FC/RCA/GEN/06/01/2026/ Vol - 1
ඔබේ අංකය
අංකය
Your No

දිනය
දිනය
Date } 2025.03.07

ප්‍රධාන ලේකම්,

බස්නාහිර / මධ්‍යම / දකුණු / උතුරු / වයඹ / උතුරු මැද / ඌව / සබරගමුව / නැගෙනහිර පළාත.

පළාත් පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීමේ මාර්ගෝපදේශ - 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 13 වන සංශෝධනය සහ 1987 අංක 42 දරන පළාත් සභා පනතේ දැක්වෙන විධිවිධානවලට අනුකූලව මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ. විශේෂයෙන්ම 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 19 (5) සහ 20 (3) යටතේ දැක්වෙන විධිවිධානවලට ඔබගේ අවධානය යොමු කරවමි. ඒ ඒ පළාත්වල ගරු ආණ්ඩුකාරවරුන් විසින් පනවන ලද පළාත් සභා මුදල් පිළි සංග්‍රහයන්ට අනුකූලව සියලුම මූල්‍ය පරිපාලන කටයුතු ඉටු කළ යුතු වේ.

එම විධිවල දැක්වෙන පරිදි අදාළ අවස්ථාවන්වල දී, මුදල් කොමිෂන් සභාවේ එකඟතාවය ලබාගත යුතු අතර, මුදල් කොමිෂන් සභාව විසින් වරින් වර නිකුත් කරනු ලබන මාර්ගෝපදේශවලට හා චක්‍රලේඛවලට අනුව ක්‍රියා කළ යුතුය.

1. පුනරාවර්තන අවශ්‍යතා ඇස්තමේන්තුව

පළාත්වල එදිනෙදා මහජන සේවාවන් හා මෙහෙයුම් පවත්වාගෙන යාම මෙන්ම මූලධන ආයෝජනයන්ගෙන් අපේක්ෂිත සංවර්ධන අරමුණු-ඉටු කරගැනීම පහසු කරලීම, පුනරාවර්තන වියදම්, මගින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනු ලැබේ.

පුනරාවර්තන වියදම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

- පුද්ගල පඩිනඩි
මේ සඳහා වැටුප් හා වෙනත්, අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දීමනා අයත් වේ.
- වෙනත් පුනරාවර්තන වියදම්
මේ යටතේ පාසල් ආහාර පෝෂණ වැඩසටහන, නඩත්තු වියදම් සහ අනෙකුත් සියළු පුනරාවර්තන වියදම් අයත් වේ.

1.1. පුද්ගල පඩිනඩි

පළාත් රාජ්‍ය සේවයේ තනතුරුවල පුද්ගල පඩිනඩි, ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුකූලව ගණනය කළ යුතු වේ. "පළාත් සභාවන්හි වැටුප් හා සේවක සංඛ්‍යා තීරණය කිරීම" මැදගත්, ගරු ආණ්ඩුකාරවරුන් වෙත යවන ලද ජනාධිපති ලේකම්ගේ අංක PCMD/1/4/23/1/14 දරන 2012.08.20 දිනැති ලිපිය හා පළාත් රාජ්‍ය සේවයේ වයස අවුරුදු 45 න් පසුව ස්ථිර පත්වීම් ලබා ඇති නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීම සම්බන්ධව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් අමතන ලද අංක PL/6/4/21/ වෙළුම iv - T හා 2024.12.30 දිනැති ලිපියේ සඳහන් කරුණු ද වැටුප් හා සේවක සංඛ්‍යා සම්බන්ධයෙන් රජය විසින් විවිධ නිකුත් කරන ලද චක්‍රලේඛ කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරවමි.

1.1.1. කාර්ය මණ්ඩලවල පෞද්ගලික පඩිනඩි සඳහා වන මූල්‍ය අවශ්‍යතා තක්සේරු/ඇස්තමේන්තු කිරීමේ දී පළාත් සභා ව්‍යවස්ථාපිත අයත් වන ආයතනික රාමුව, පළාත් පාලන ආයතනවලට අදාළ වන ආයතනික රාමුව හා පළාත් ව්‍යවස්ථාපිත මණ්ඩල/අධිකාරිවලට අදාළ වන ආයතනික රාමුව වෙන් වෙන් වශයෙන් ගෙන මූල්‍ය අවශ්‍යතා හඳුනාගත යුතුය.

සභාපති Chairman (+94)011 2806724	කාර්යාල Office (+94)011 2806747	වෙබ් අඩවිය Website www.fincm.gov.lk
ලේකම් Secretary (+94)011 2806824	ලේකම් Fax (+94)011 2806870	විද්‍යුත් තැපෑල E-mail info@fincm.gov.lk

1.1.2. ආයතනික අරමුණු හා අවශ්‍යතා මූලධර්ම පිළිබඳව හැඳින්වූ සඳහා අවශ්‍ය ප්‍රශස්ත කාර්ය මණ්ඩලය හඳුනා ගත යුතු අතර, ආයතනික මානව සම්පතෙහි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතා වර්ධනය වන පරිදි මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකසා ගත යුතුය. ඒ අනුව, කාර්ය මණ්ඩලයේ සුදුසුකම් හා ප්‍රවීණතාවයන් මනා ලෙස හඳුනාගෙන ඊට ගැලපෙන පරිදි කාර්ය මණ්ඩලය උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව සේවයේ යෙදවිය යුතුය. කාර්ය මණ්ඩලයේ සියලුම සේවකයින්ට ආයතනය තුළ ස්වකීය තනතුරට අදාළ කාර්යභාරය පැහැදිලිව දැක්වෙන රැකියා විස්තර ලබාදී, එම රැකියා විස්තර හා පිරිවිතර සැලකිල්ලට ගෙන නම කාර්ය මණ්ඩලයේ රාජකාරි කටයුතු අවස්ථානුකූලව සමාලෝචනය කළ යුතුය.

එමෙන්ම, ආයතනික කාර්ය මණ්ඩලයේ කාර්යසාධනය මැන බැලීමටත්, ආයතනයේ අරමුණු ප්‍රශස්තව ඉටු කරගැනීම සඳහා නිරන්තර ඇගයීම් හා අභිප්‍රේරණ ක්‍රියාවන් අනුගමනය කිරීමටත්, අවශ්‍ය අවස්ථාවලදී පුහුණුව හා සංවර්ධනය සඳහා යොමු කිරීමටත්, අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටත් කටයුතු කළ යුතුය. මානව සම්පත් සංවර්ධනයේ දී කාර්ය මණ්ඩලය තුළ වෘත්තීය වශයෙන් සිදු කරනු ලබන කුසලතා සංවර්ධනයක් ද අපේක්ෂා කෙරේ.


1.1.3. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලය (Approved Cadre) හා සැබෑ වශයෙන් සේවයේ නියුතු කාර්ය මණ්ඩලය (Living Cadre) සැලකිල්ලට ගෙන පුද්ගල පඩිනම් ගණන් බැලිය යුතු වේ. නම පළාතේ ඒ ඒ දෙපාර්තමේන්තුවල/ආයතනවල අනුමත කාර්ය මණ්ඩලය තුළ, 2025.03.31 වන දිනට සත්‍ය වශයෙන් වැටුප් ලැබිය යුතු මගින් වැටුප් ලබන සියලුම කාර්ය මණ්ඩලය ද, මේ වන විටත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 සහ 29/2019 අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර ඇති සේවකයින්, අනියම්, කාලීන හෝ අනන්‍යතාවයෙන් පදනම්ව සේවයේ නියුක්ත වන්නන් ද සුද්ධිය නිසා මියගිය පළාත් රාජ්‍ය සේවකයන් ද යනාදී වශයෙන් ප්‍රතිපාදන ලබාදීමේ අවශ්‍යතාවය සලකා බැලීම සඳහා ඊට අදාළ විස්තර වෙන් කොට හඳුනාගත හැකි වන පරිදි මේ සමග ඉදිරිපත් කර ඇති ආකෘති පත්‍රවලට අනුව සකස් කර මුදල් කොමිෂන් සභාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.

පුනරාවර්තන අවශ්‍යතා ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේ දී එකම පුද්ගලයා වෙනුවෙන් අවස්ථා කිහිපයක ප්‍රතිපාදන ඉල්ලීම් සහ පළාතේ පිටතට ස්ථාන මාරුවීම් ලැබූ සේවකයින් ඇස්තමේන්තුවට ඇතුළත් කිරීම ආදී තත්ත්වයන් ඇති නොවීමට අදාළ නිලධාරීන් වගබලා ගත යුතු අතර, ඒ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර අනුමත කාර්යමණ්ඩලය සඳහා පමණක් පුනරාවර්තන අවශ්‍යතා ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන මෙන් ඉල්ලේ.

මීට අමතරව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලය තුළ 2025.03.31 වන දිනට පුරප්පාඩුව පවතින තනතුරු සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයන් වෙන්ව හඳුනාගත හැකි පරිදි අදාළ ආකෘති පත්‍ර ප්‍රකාරව එවීමෙන් අප නිර්දේශ ලබාදීමේ දී ඒ පිළිබඳව සලකා බැලීමට හැකි වනු ඇත.

1.1.4. අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා සේවයේ යෙදවිය යුත්තේ තමන්ට නියමිත රාජකාරි වේලාවෙන් බැහැර කාලය අත්‍යවශ්‍ය රාජකාරි ඉටු කිරීමට නිල නම් පමණි. කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමෙන් පසුව අතිකාල හා නිවාඩු දින වැටුප් ඉල්ලීම, පුරප්පාඩු පිරවීමට අනුකූලව පහළ මට්ටමක කිබිය යුතු වුවද, එය එසේ නොවන තත්ත්වයක් නිරීක්ෂණය වී ඇත. පසුගිය අයවැය ඇස්තමේන්තු විශ්ලේෂණයේ දී අනාවරණය වූ කරුණු අනුව අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා අධි ඇස්තමේන්තු ඉදිරිපත් කරන තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් සාධාරණීකරණය කළ හැකි තාක්වික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතු වේ. එහිදී මහා භාණ්ඩාගාර ලේකම් විසින් 2024.01.10 දිනැතිව රාජ්‍ය වියදම් පාලනය පිළිබඳව නිකුත් කරන ලද ජාතික අයවැය චක්‍රලේඛ අංක 01/2024 අනුව වියදම් ඇස්තමේන්තු කළ යුතුය.

1.1.5. අත්‍යවශ්‍ය අවස්ථාවන්හි දී, ගෙවන අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා සේවයේ යෙදීමට පෙර ආයතනික මාණ්ඩලික නිලධාරියා විසින් අදාළ නිලධාරීන්ගේ අතිකාල හෝ නිවාඩු දින සේවයේ යෙදවීමේ අවශ්‍යතාවය පිළිබඳව නිසි ඇගයීමක් සිදු කිරීමෙන් පසු, අමතර රාජකාරි ප්‍රමාණය ඉටු කිරීම



සඳහා අවශ්‍ය වන අතිකාල පැය ප්‍රමාණය හෝ නිවාඩු දින වැඩ කිරීම පමණක් අනුමත කරගත යුතුය. ඒ අනුව, සෑම මසකම ආරම්භයේ දී මෙම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීමටත්, කිසියම් සේවකයෙකු දිගින් දිගටම අතිකාල සේවයේ යෙදවීමට සිදුවන්නේ නම්, ඒ සඳහා පරිවර්තීය අතිකාල දීමනාවක් හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටත් පියවර ගත යුතුය. මේ සඳහා රජය විසින් වරින් වර නිකුත් කරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, භාණ්ඩාගාර චක්‍රලේඛ සහ ඒ සම්බන්ධයෙන් අදාළ අනෙකුත් උපදෙස් හා මගපෙන්වීම් ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගත යුතුය.

1.2. වෙනත් පුනරාවර්තන වියදම්

1.2.1. වෙනත් පුනරාවර්තන වියදම් යටතට ගවන් වියදම්, ආයතනවල සැපයුම් හා ගිවිසුම්ගත සේවාවන්, නඩත්තු කටයුතු, වෙනත් ආයතනවලට කරනු ලබන මාරු කිරීම් හා ප්‍රදානයන් යනාදිය අයත් වේ. උපයන ආදායම් නඩත්තු කිරීමේ පදනම මත පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී, කාර්යාල වැනි ආයතන සඳහා ද ප්‍රදාන මාරු කිරීම් නියා අතිරේක ප්‍රතිපාදන ඉල්ලීම් සිදු කරන අවස්ථා නිරීක්ෂණය වේ.

වෙනත් පුනරාවර්තන වියදම් යටතේ ආයතනවලට කරනු ලබන මාරු කිරීම් හා ප්‍රදානයන් වෙනුවෙන් වාර්ෂික අවශ්‍යතාවය ගණනය කිරීමේ දී පසුගිය වර්ෂවල සත්‍ය වියදම් ද සැලකිල්ලට ගත යුතු අතර, එකී වියදම් ආයතනයේ සේවා සැපයීම සඳහා කෙතෙක් දුරට දායක වී තිබේද යන්න පිළිබඳව නැවත විමර්ශනයට ලක් කළ යුතුය. මෙම වියදම් භාණ්ඩාගාර කළමනාකරණය කර ගැනීම ඔබගෙන් අපේක්ෂා කරන අතර, මේ සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, මහා භාණ්ඩාගාර චක්‍රලේඛ හා අනෙකුත් උපදෙස් හා මග පෙන්වීම්වලට අනුකූලව වියදම් කළමනාකරණය කිරීම සඳහා පියවුම් ආයතන ප්‍රධානීන් දැනුවත් කළ යුතුය.

තත්‍ය කාර්ය මණ්ඩලය මත පමණක් පදනම්ව අනෙකුත් පුනරාවර්තන වියදම් ඇස්තමේන්තු කිරීමට වග බලා ගත යුතු වේ. නමුත්, වෙනත් පුනරාවර්තන වියදම් යටතේ ඇති මාරු කිරීම් පළාත් පාලන ආයතනවලට හා ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී සහ කාර්යාල සඳහා අනුමත කාර්ය මණ්ඩලය මත පදනම්ව ගණනය කරන ලද පුද්ගල පඩිනඩි පමණක් ඇස්තමේන්තුවලට ඇතුළත් කළ යුතුය.


1.2.2. පාසල් ආහාර පෝෂණ වැඩසටහන

පාසල් ළමුන්ගේ පෝෂණ මට්ටම ඉහල දැමීමේ අරමුණින් හඳුන්වාදුන් ආහාර පෝෂණ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් සභා වෙත පැවරී ඇති අතර එම වැඩසටහන සඳහා සකස් කරන ලද ඇස්තමේන්තුවද චක්‍රලේඛ ප්‍රකාරව අදාළ ආකෘති පත්‍රයට ඇතුළත් කර ඵලීය යුතුය.

1.2.3 පළාත් පාලන ආයතනවලට මාරු කිරීම් සඳහා ඇස්තමේන්තු

පළාත් පාලන ආයතන සඳහා ලබාදෙන මාරු කිරීම්වලින් පළාත් පාලන ආයතනයන්හි සභිකයන් සඳහා වන දීමනා හා කාර්ය මණ්ඩල පඩිනඩි ආවරණය වේ. (2024 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ අංක BD/GN/130/12/2023 දරන 2024.01.10 දිනැති ලිපියට වැඩිමනත් වශයෙන් මගේ අංක FC/RCA/Gen/06/01/2024 හා 2024.01.23 දිනැති ලිපිය මගින් ලබා දී ඇති උපදෙස් අනුව මත නගර සභා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.)

නමුත්, පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවයන්ට අදාළ ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමේ දී මුළු අවශ්‍යතාවය ඉදිරිපත් කළ යුතුය. පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාමිකාලීක හා සහන පදනම මත සේවයේ යෙදෙන සේවකයින්ට සේවා ස්ථිරත්වය ලබා දීම සම්බන්ධව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් අමතන ලද අංක PL/6/2/36/T-1 හා 2024.06.25 දිනැති ලිපියට අනුව, ස්ථිර පත්වීම් ලබාදුන් සේවකයින්ට සභා අරමුදලින් වැටුප් හා දීමනා ගෙවීමේ පදනම මත සහ මහා භාණ්ඩාගාර



මගින් වැටුප් හා දීමනා ගෙවීමේ පදනම මත වශයෙන් වෙන් වෙන්ව හඳුනාගත හැකි පරිදි ආකෘති පත්‍රවල දෙදල ස්ථානවල ඇතුළත් කළ යුතුය.

මේ සඳහා වන මූල්‍ය අවශ්‍යතාවයන් එක් එක් පළාත් පාලන ආයතනය සම්බන්ධව පහත සඳහන් තොරතුරුවලින් සමන්විත විය යුතුය.

(අ). පළාත් පාලන ආයතනවල සභිකයන් සඳහා දීමනා

පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව හා ගෙවිය යුතු දීමනාව (D හා D I) ආකෘතිපත්‍ර ප්‍රකාරව වෙනම හඳුනාගත හැකි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

(ආ). කාර්ය මණ්ඩල පඩිනඩි

මෙහිදී ප්‍රශස්ත කාර්ය මණ්ඩල ඇගයීම් ක්‍රියාවලියේ දී පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලය හා පළාත් පාලන ආයතනය මගින් වැටුප් ගෙවන කාර්ය මණ්ඩලය පැලකිල්ලට භාජනය කරනු ලැබේ.

උක්ත අංක 1.1 හි සඳහන් කරන ලද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් අමතන ලද අංක PL/6/4/21/ වෙළුම iv - T හා 2024.12.30 දිනැති ලිපියට අනුව මින් ඉදිරියට සිදු කරනු ලබන අවධිමත් බඳවා ගැනීම් සම්බන්ධයෙන් දෙදල නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතු බවට එම නිලධාරීන් දැනුවත් කර ඒ අනුව කටයුතු කරන්නේද යන්න අධීක්ෂණය සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය.

(ඇ). පළාත් පාලන ආයතනවල ආදායම් තත්ත්වය

පළාත් පාලන ආයතනවල සත්‍ය, ඇස්තමේන්තු හා ඉලක්කගත අදායම් තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇති ආකෘතිපත්‍ර (D II) ප්‍රකාරව වාර්තා කළ යුතුය.


1.2.4. පළාත් ව්‍යවස්ථාපිත මණ්ඩල / පළාත් අධිකාරිවලට මාරු කිරීම් සඳහා ඇස්තමේන්තු

සුවිශේෂිත කාර්යභාරයක් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමේ අරමුණින් පළාත් අධිකාරීන් පිහිටුවා ඇති අතර සේවා අවශ්‍යතාවය සලකා බලා ස්වයං මූල්‍යනය කර ගැනීමේ පදනම මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මෙවැනි කාර්යමණ්ඩලය අනුමත කර ඇත. නමුත්, මෙම ආයතනවල කාර්යමණ්ඩලය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වන බව නිරීක්ෂණය වේ.

- I. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද පළාත් සභා අරමුදලින් වැටුප් ප්‍රතිපූරණය කරනු ලබන කාර්යමණ්ඩල
- II. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඒ ඒ ආයතන විසින් තම ආදායමින්ම වැටුප් ගෙවනු ලබන කාර්යමණ්ඩල
- III. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතියක් නොමැතිව ඒ ඒ ආයතන විසින් තම ආදායමින් වැටුප් ගෙවනු ලබන කාර්යමණ්ඩල

සේවා අවශ්‍යතාවය, ප්‍රමුඛතාවය ලබා දිය යුතු ක්ෂේත්‍රයක් වීම, ඒ ඒ ආයතනවල ආදායම් හා වියදම් තත්ත්වයන් යනාදී කරුණු සලකා බලා ප්‍රතිපාදන නිර්දේශ කිරීම පිළිබඳව මුදල් කොමිෂන් සභාව සලකා බලනු ලැබේ.

1.2.5. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කරන ලද කාර්යමණ්ඩල සහ සත්‍ය වශයෙන් දැනට සිටින කාර්යමණ්ඩලය මත මුදල් අවශ්‍යතාවය ද, පළාත් පාලන ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල/අධිකාරි විසින් බඳවාගෙන ඔවුන් විසින්ම වැටුප් ගෙවන කාර්ය මණ්ඩලය මත ගණනය කරන ලද මුදල් අවශ්‍යතාවය ද ආකෘති පත්‍ර ප්‍රකාරව වෙන වෙනම ඉදිරිපත් කළ යුතුය.



1.2.6. ඔබ විසින් 2024.12.31 දිනට පැවතින මූල්‍යමය බැඳීම පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදු කර, 2025 වර්ෂයේ අවශ්‍යතාවය නැවත සලකා බලා, 2026 වර්ෂයේ කෙටුම්පත් ඇස්තමේන්තුව සැකසීමට පියවර ගත යුතුය.

2. පළාත් ආදායම් ඇස්තමේන්තු

පළාත්වලට ලැබෙන ආදායම් මෙන්ම, ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය හා කාර්යසාධනය පළාත් මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තු කිරීමෙහි තවත් එක් වැදගත් පැතිකඩකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය පවරා ඇති ආදායම් මූල්‍ය නවවැනි උපලේඛනයේ 1 ලැයිස්තුවේ 36.1 සිට 36.20 දක්වා අයිතවල අඩංගු වේ.

මෝටර් වාහන ආදායම් බලපත්‍ර භාස්තු, මත්පැන් අලෙවියට අදාළ බලපත්‍ර භාස්තු, මුද්දර භාස්තු, උසාවි දඩ පළාත් සභාවල ප්‍රධාන ආදායම් මාර්ග වේ. මෙම මූල්‍යවලින් මුද්දර භාස්තු සහ උසාවි දඩ මුදල් නීත්‍යානුකූලව පළාත් පාලන ආයතන වෙත පැවරිය යුතුය.


පළාත් සභා වෙත පවරන ලද ආදායම් මූල්‍යයන්ට අදාළව එහෙත් රජය විසින් එකතු කරනු ලබන ආදායමෙන් පළාත් සභා වෙත මාරු කරන කොටස හා ජාතිය ගොඩනැගීමේ බද්දෙන් පළාත් සභා වෙත ලබාදෙන කොටස පළාත් සභාවල ආදායමේ වැදගත් අංගයක් වී තිබුණි. 2011 ජනවාරි 01 වන දින සිට අංක 01/2010 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛය හරහා මෙම පැවරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක විය. ඒ අනුව, මුද්දර භාස්තුවෙන් 100% ක්, වාහන ලියාපදිංචි භාස්තුවෙන් 70% ක් සහ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් (NBT) 33 1/3% ක් පළාත් සභා වෙත මාරු කළ යුතුය. කෙසේ වෙතත්, ජාතිය ගොඩනැගීමේ බද්ද 2019.12.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලදී.

පුනරාවර්තන අවශ්‍යතාවය වෙනුවෙන් ලබාදෙන සාමූහික ප්‍රදානය ගණනය කරනුයේ, මුළු පුනරාවර්තන අවශ්‍යතාවයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ 01/2010 ට අනුව, රජය විසින් පළාත්වලට මාරු කරන ආදායම් සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පළාත් ආදායම් මූල්‍ය යටතට වැටෙන ව්‍යාපාර පිරිවැටුම් බදු (ඉවත් කරන ලද) හැර අනෙකුත් සියලුම ආදායම් මූල්‍යවලින් ලැබෙන ආදායමෙන් අඩු කිරීමෙන් වන බැවින්, පළාත් වෙත ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ආදායම් මූල්‍යවලින් උපරිම ආදායම් එකතු කරගැනීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවලක් සෑම පළාතක් විසින් ම අනුගමනය කිරීම අවශ්‍ය වේ. මේ සඳහා නව ක්‍රමවේද සකස් කරගෙන ආදායම් ප්‍රවර්ධනය සඳහා ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

3. පළාත් විගණන විමසුම්

පළාත් සභා අරමුදල් භාවිතය පිළිබඳව සිදු කරන විගණන විමසුම් හා ඉදිරිපත් වන විගණකාධිපති වාර්තා අනුව පළාත් සභා මූල්‍ය විනය පිළිබඳ ගැටළු සහගත තත්වයන් හා කළමනාකාරිත්වයේ පවතින දුර්වලතාවයන් නිසා විවිධ මූල්‍ය වලින් පළාතට ලැබිය යුතු ආදායම්වල අහිමිවීමක් දක්නට ලැබේ. පවතින මූල්‍ය හිඟය හේතුවෙන් පළාත් සභා වෙත ලැබෙන සීමිත ප්‍රදානයන් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ම යොදා ගැනීම සිදු කළයුතු අතර, අනිසි වියදම් හා නාස්තිය අවම කිරීම සඳහා ද පියවර ගත යුතුය. තවද, පළාත් සභාවේ මූල්‍ය පාලනය සඳහා සරලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යාමට ප්‍රධාන කළමනාකාරිත්වය සහතික විය යුතු අතර, එම පද්ධතියේ සරලදායීත්වය පිළිබඳව කලින් කලට සමාලෝචනයක් සිදු කර, අවශ්‍ය වෙනස්කම් ද සිදු කළ යුතුවේ.

එසේම ඉදිරි වසර සඳහා ඔබ පළාත් සභාව වෙනුවෙන් අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ දී ඉහළ මට්ටමේ මූල්‍ය විනයක් පවත්වාගෙන යාම සඳහා මුදල් රෙගුලාසි හා අදාළ චක්‍රලේඛ අනුව ක්‍රියා කිරීමේ දැඩි අවශ්‍යතාවය සහ පළාතට අහිමි වී යන ආදායම් එකතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ යුතු වේ.



4. පළාත් අවශ්‍යතාවයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම

4.1. පළාත් මූල්‍ය ඇස්තමේන්තු සැකසීම

පළාත් ඇස්තමේන්තුකරණයේදී මේ සමඟ ඉදිරිපත් කර ඇති ආකෘති පත්‍ර කිසිදු වෙනස් කිරීමකින් තොරව සම්පූර්ණ කර අප වෙත ලැබීමට සැලැස්විය යුතුය.

4.1.1. 2026 මූල්‍ය වර්ෂය සහ මධ්‍ය කාලීන අයවැය රාමුව සඳහා ඇස්තමේන්තු සැකසීමේ දී ප්‍රධාන ලේකම්වරුන් විසින් වාර්ෂික අයවැයෙන් පළාත් අවශ්‍යතා සපුරාලීමට මුදල් වෙන් කිරීම සඳහා වන දින දර්ශනයට (අංක 6) අනුකූලව තම පළාතේ කටයුතු සංවිධානය කරගත යුතුය. එහි සඳහන් පරිදි කාර්යභාරය හා වගකීම් පැවරීමේ දී ඔහු දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

I. මධ්‍යකාලීන අයවැය රාමුව සඳහා මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තු කිරීමේ දී සැලකිල්ලට ගත යුතු යැයි එතඟවන වැදගත් කරුණු සහ විශේෂයෙන් පෙර වර්ෂවල ප්‍රගතීන් සැලකිල්ලට ගෙන පළාතේ අරමුණු ඉටු කර ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය මූලික සැලසුම් සකස් කරගත යුතුය.

II. ඒ අනුව, මුදල් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශයට අනුකූලව එම සැලසුම් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන පළාත් අයවැය මාර්ගෝපදේශ සකස් කර ආදායම් හා වියදම් ශීර්ෂ පිළිබඳව වගකීම් දරනු ලබන ආයතන ප්‍රධානීන්ට ලබාදිය යුතුය (සැ.ප්‍ර. - පළාත් අවශ්‍යතා ඇස්තමේන්තු සඳහා ප්‍රධාන ලේකම් විසින් නිකුත් කරන පළාත් අයවැය මාර්ගෝපදේශයේ පිටපතක් 2025.03.20 දිනට පෙර මුදල් කොමිෂන් සභාව වෙත එවිය යුතුය.)

4.1.2. පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීමේ යෝජනා හඳුනාගැනීම සහ සකස් කිරීම පිළිබඳ බලකළ පළාත් දෙපාර්තමේන්තු, ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට පැවරිය යුතු අතර, වියදම් අවශ්‍යතා පිළිබඳ මූලික ඇගයීමක් මත අදාළ කාර්යය සිදුකරමින් එලදාමී වියදම් කළමනාකරණයක් සහ මූල්‍ය විනයක් ඇති වන සේ ක්‍රියා කළ යුතු වේ.

4.1.3. පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සේවා වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් වන වියදම් හා සේවක මණ්ඩල යෙදවීම් පිළිබඳව අදාළ පළාත් දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් සමඟ කරුණු සමාලෝචනය කොට එකඟතාවයක් ඇති කර ගත යුතුය.

4.1.4. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) විසින් මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ඇස්තමේන්තු සකස් කිරීමට ප්‍රථම ප්‍රධාන ලේකම් විසින් පළාත් අවශ්‍යතා ඇගයීමේ රැස්වීමක දී පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන ඉදිරිපත් කරන මූල්‍ය යෝජනා සමාලෝචනය කළ යුතුය.

4.1.5. පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් 2026 වර්ෂය සඳහා වන යෝජනා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සහ අදාළ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයන්ට එළඹීමෙන් පසුව මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

4.1.6. මුදල් කොමිෂන් සභාව විසින් හඳුන්වාදී ඇති ආකෘති පත්‍රවලට අනුකූලව පුනරාවර්තන අවශ්‍යතාවලට අදාළ තොරතුරු පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ගෙන්වාගෙන ඉදිරිපත් කිරීමේ වගකීම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) වෙත පැවරේ. එහිදී, පළාත් දත්ත සාරාංශ කිරීමේ දී අපහසුතා ඇති නොවන පරිදි නියමිත ආකෘති පත්‍ර පමණක්ම (Specimen) භාවිතා කිරීමට වගබලා ගත යුතු වේ. සම්පූර්ණ කරල ලද ආකෘති පත්‍ර සියල්ලෙහි මෘදු පිටපත් (Soft Copy) fcbuddepmail@yahoo.com යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ යුතුය.



2026 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති ආකෘති පත්‍ර කළ අවම වශයෙන් Excel Cell එකක්වත් වෙනස් නොකළ යුතු අතර, ඉදිරිපත් කර ඇති පොදු ආකෘති පත්‍රවලට කිසි ලෙසවත් අළුත් තීරු (Column) හෝ පේළි (Rows) එකතු කිරීමෙන් හෝ වෙනස් කිරීමෙන් වැළකී සිටිය යුතුය.


එමෙන්ම, මෙම ආකෘති පත්‍ර සම්බන්ධයෙන් යම් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය වුවහොත් දුරකථන අංක 011-2866722 / 011-2866803 / 011-2866854 මගින් මුදල් කොමිෂන් සභාවේ පුනරාවර්තන අවශ්‍යතා හා කාර්ය මණ්ඩල තක්සේරු කිරීමේ අංශය අමතන මෙන් කාරුණිකව ඉල්ලමි.

- 4.1.7. පුනරාවර්තන වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කළ යුත්තේ දැනටමත් පළාත්වල ක්‍රියාත්මක ප්‍රතිඵල පාදක කරගත් මූලධන ආයෝජනයන්ට පිරිවහලක් වන පරිද්දෙනි. වැය අයිතමයන්, අමාත්‍යාංශ, වැය ශීර්ෂ, වැඩසටහන්, ව්‍යාපෘති, විෂය සංකේතය හා විෂය විස්තර යනුවෙන් වර්ග කර දැක්විය යුතුය.
- 4.1.8. වැය ශීර්ෂ අනුව කරන වියදම් වර්ගීකරණය සැකසීම ඒ ඒ වැය ශීර්ෂයට නියමිත කාර්යයන්හි කාර්ය සාධනය කෙරෙහි වගකීම හඳුනාගත හැකි වන පරිදි කළ යුතුය. නියමිත කාර්ය සාධනය සහිත කාර්යයන් පවරන ලද දෙපාර්තමේන්තු ගණනාවක් ස්වකීය අධීක්ෂණය යටතේ පවත්වා ගැනීමට ඒ ඒ අමාත්‍යාංශයට හැකිය. එවැනි දෙපාර්තමේන්තුවක් වැය ශීර්ෂයක් වනු ඇත.
- 4.1.9. එසේම, පළාත් අමාත්‍යාංශයකට ඒ යටතේ ඇති අංශයකට වුවද සේවා සැපයීමේ වගකීම් පැවරිය හැකිය. එවැනි අවස්ථාවක දී එම අංශය, අදාළ අමාත්‍යාංශ වැය ශීර්ෂයෙහි ව්‍යාපෘතියක් වශයෙන් පෙන්විය යුතුය.
- 4.1.10. එක් වියදම් ශීර්ෂයක් වැඩසටහන් හා ව්‍යාපෘති වශයෙන් බෙදා වෙන් කළ යුතුය. වැඩසටහනක් යනු, ක්‍රියාකාරී විපර්යාස ඒකකයකි. ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති වැඩසටහන් ප්‍රකාරව ඔබ පළාතේ වැඩසටහන් ද වර්ගීකරණය කළ යුතුය.
- 4.1.11. ප්‍රධාන ලේකම්වරුන් විසින් ඒ ඒ ශීර්ෂ යටතේ ඇති වැඩසටහන්/ව්‍යාපෘති වර්ගීකරණය සමාලෝචනයට ලක් කළ යුතු අතර, වඩා හොඳ පරමාර්ථ හා වියදම් කළමනාකරණය සඳහා අවශ්‍ය වෙනස්කම් හා සංශෝධන ඉදිරිපත් කළ යුතුය.

2026 වර්ෂය සඳහා අලුතින් වෙනම හඳුනාගත් වැඩසටහන්/ව්‍යාපෘති ඇත්නම් පමණක් අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට පෙර ලිඛිතව මුදල් කොමිෂන් සභාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

4.1.12. එක් එක් පළාත වෙනුවෙන් සකස් කරන අයවැය ඇස්තමේන්තුවලට අදාළ ප්‍රමිතිගත කරන ලද තොරතුරු පහත දැක්වෙන ඇමුණුම් අංක මගින් ඉදිරිපත් කර තිබේ.

- ඇමුණුම I පළාත් කේත අංකය සහ පළාත් නාමය - මෙම අංකනය සෑම ආකෘති පත්‍රයක් ම පිරවීමේදී අදාළ කර ගත යුතුය.
- ඇමුණුම II විෂයය අනුව පළාත් ව්‍යාපෘති හඳුනාගැනීම - ඒ ඒ පළාතට අදාළ ශීර්ෂ/වැඩසටහන් හෝ ව්‍යාපෘතිවල තොරතුරු, ප්‍රමිතිගත කරන ලද විෂය කාණ්ඩ (subject category) වෙත ගොනු කිරීම සඳහා මග පෙන්වීමක් මෙමගින් ඉදිරිපත් කර ඇත.
- ඇමුණුම III වැය විෂය හා වැය සංකේත ලැයිස්තුව - ජාතික අයවැය ගිණුම්ගත කිරීමේ දී හා වාර්ෂික ගිණුම් සකස් කිරීමේ දී රජයේ අයවැය සංකේතවලට අනුකූලව පළාත් සභාවල වැය සංකේතයන් ද යොදාගත යුතු වේ. ඒ අනුව, පළාත් විසින් පුනරාවර්තන වියදම් සඳහා භාවිත කළ යුතු වැය සංකේත මෙම ඇමුණුම මගින් දක්වා ඇත.



- ඇමුණුම IV පළාත් පාලන ආයතන සඳහා කේත අංක ලැයිස්තුව - මෙම අංකනය D ආකෘති පත්‍රය පිරවීමේදී අදාළ කර ගත යුතුය.
- ඇමුණුම V පළාත් ව්‍යවස්ථාපිත ආයතන/අධිකාරී සඳහා කේත අංකනය - මෙම අංකනය G ආකෘති පත්‍ර පිරවීමේදී අදාළ කර ගත යුතුය.
- ඇමුණුම VI අරමුදල් ප්‍රචාර (Type of Funding) අංකනය - මෙම අංකනය D හා G ආකෘති පත්‍ර පිරවීමේදී අදාළ කර ගත යුතුය.
- ඇමුණුම VII "භෞතික තනතුරු/ වියදම් කාණ්ඩයේ ස්වභාවය" (Nature of Positions/ Expenditure Categories) අංකනය කිරීමේ ලැයිස්තුව - මෙම අංකනය B, D හා G ආකෘති පත්‍ර පිරවීමේදී අදාළ කර ගත යුතුය.

4.1.13. මූල්‍ය අවසාන ඇගයීමේ දී මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ අමුණා ඇති ආකෘති පත්‍රවලට අනුකූලව මූල්‍ය අවසාන ගණනය කොට අංක 07 වගුවේ දැක්වෙන නිශ්චිත දින හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ යුතුය.

5. පළාත් මූල්‍ය අවසාන සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම

5.1. පළාත් මූල්‍ය අවසානවශයෙන් මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා භාවිතයට ගැනෙන ආකෘති පත්‍ර මේ සමඟ අමුණා ඇත. මෙම ආකෘති පත්‍ර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් (මුදල්) සමඟ ඉකුත් කාලයේදී පැවති සාකච්ඡාවල දී ඉදිරිපත් වූ යෝජනා සහ එකඟතාවයන් ඇතුළු සකස් කරන ලදී. එම ආකෘති පත්‍ර පහත පරිදි ප්‍රධාන කොටස් හයකට වර්ග කර ඇත.

- I. පළාත් දෙපාර්තමේන්තු/ආයතනවලට අදාළ පුනරාවර්තන වියදම් ඇස්තමේන්තු (A, B හා C වර්ගයේ ආකෘති පත්‍ර)
- II. පළාත් පාලන ආයතනවලට මාරු කිරීම පිළිබඳ ඇස්තමේන්තු (D වර්ගයේ ආකෘති පත්‍ර)
- III. ආදායම් පිළිබඳ ඇස්තමේන්තු (E ආකෘති පත්‍රය)
- IV. මුදල් කළමනාකරණය පිළිබඳ ඇස්තමේන්තු (F ආකෘති පත්‍ර)
- V. අධිකාරි/ව්‍යවස්ථාපිත ආයතනවලට අදාළ තොරතුරු (G, GI, G II ආකෘති පත්‍ර)
- VI. පළාත් කාර්ය මණ්ඩලය සම්බන්ධ තොරතුරු (H ආකෘති පත්‍රය)

ඒ අනුව, මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍ර පහත දැක්වේ.

- 'A' ආකෘති පත්‍රය: මෙම ආකෘති පත්‍රය පෙර වර්ෂයේ පරිදි පළාත් සභාවටම තනි එක්සෙල් (Excel) පිටුවක් වන සේ මෘදු පිටපත පමණක් ඉදිරිපත් කළ යුතුය. මෙම ආකෘති පත්‍රයට අනෙකුත් පුනරාවර්තන වියදම් ගැලපීමේදී සෘජුවම එම අගය නිරූ (column) අංක 26 යටතේ පමණක් ඇතුළත් නොකර, තනතුරේ ස්වභාවය අනුව වෙන් කොට දක්වා ඇති නිරූවකට (12 සිට 25) ඇතුළත් කිරීමට කටයුතු කරන්න. ඇමුණුම අංක III අනුව වැය වීම 1205 හා 1508 සඳහා වියදම් ඇස්තමේන්තු කරන්නේ නම් ඒ සඳහා පැහැදිලි කිරීම/සාධාරණීකරණයන් නිරූ (column) අංක 30 යටතේ ඉදිරිපත් කළ යුතුය.
- 'A-I' ආකෘති පත්‍රය: එක් එක් පළාතේ දෙපාර්තමේන්තු/ආයතන සමඟ පවත්වන අයවැය සාකච්ඡාවෙන් පසුව එකඟ වන පුද්ගල පඬිතඬි සංශෝධනයන් සිදු කිරීමෙන් අනතුරුව, එහි මෘදු පිටපත (Soft Copy) හා දැඩි පිටපත (Hard Copy) 2025.05.28 දිනට පෙර එවිය යුතුය.
- 'A-II' ආකෘති පත්‍රය: පළාත් පාලන ආයතන වෙත මාරු කිරීම්, මුද්දර ගාස්තු හා උසාවි දඩ, රජයේ සේවකයින්ගේ දේපල ණය සඳහා ගෙවනු ලබන පොළීය (පළාතේම මුළු අගය පමණක්), සාපුල් පෝෂණ

වැඩසටහන සඳහා වෙන් කිරීම් හා රජයේ ව්‍යවස්ථාපිත ආයතනවලට මාරු කිරීම් එක් එක් ආයතනයේ නමින් ම වෙන් වෙන් වශයෙන් මෙහි ඇතුළත් විය යුතු අතර, මෙහි මෘදු සහ දාඩ පිටපත ඉදිරිපත් කළ යුතුය.

මෙම ආකෘති පත්‍රය මගින් ඉදිරිපත් කරන තොරතුරු හා A-I ආකෘති පත්‍රයෙන් ඉදිරිපත් කරන තොරතුරු එකිනෙකට ගැලපිය යුතු අතර එය අනෙකුත් A, A-III, A-IV, A-V, D, G යන ආකෘති පත්‍ර සමඟ ද ගැලපිය යුතුය.

➤ A, A-III, A-IV සහ A-V ආකෘති පත්‍රයන්, A-I ආකෘති පත්‍රයට අනුව සකස් කළ යුතු අතර, ඒවායෙහි මෘදු සහ දාඩ පිටපත් (A ආකෘතිය හැර) ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම, පියලුම A, A-III, A-IV හා A-V යන ආකෘති පත්‍ර එකිනෙකට කුලනය විය යුතුය. ඇමුණුම II හි ඇති විෂය අනුව පළාත් ව්‍යාපෘති හඳුනා ගැනීමේ ලේඛනය ප්‍රකාරව ඒ ඒ විෂයයන් අනුව ඒ ඒ පළාතට අදාළව ශීර්ෂ/වැඩසටහන් හෝ ව්‍යාපෘති හඳුනාගෙන වියදම් A-V ආකෘති පත්‍රය සඳහා විස්තර ඇතුළත් කළ යුතුය.

➤ 'B' ආකෘති පත්‍රය:
මෙය ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් (BLOCK LETTERS) සම්පූර්ණ කළ යුතු අතර, සෑම පුද්ගලයෙක් සඳහාම ඔහුගේ/ඇයගේ ජාතික හඳුනාගැනීමේ අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, ඒ ඒ තනතුරු නාම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත ආකාරයෙන් ම නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් ඇතුළත් කිරීමට පියවර ගත යුතුය. මෙම ආකෘති පත්‍රයේ කීරු අංක 4 යටතේ ඇති අනුක්‍රමික අංක තීරුව පිරවීමෙන් වළකින ලෙස ද කාරුණිකව දැනුම් දෙමි.

මෙම ආකෘති පත්‍රය පළාතටම තනි එක්සෙල් (Excel) පිටුවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. ඊට අමතරව, එම ආකෘති පත්‍රය ශීර්ෂ, වැඩසටහන් සහ ව්‍යාපෘති අනුව වෙන් වෙන්ව හඳුනාගත හැකි පරිදි ඉදිරිපත් කළ යුතුය. 'B' ආකෘති පත්‍රයන්හි මෘදු පිටපත පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

මෙහි 11 හා 18 වන තීරුවල (Column 11 & 18) වැටුප් කේතයන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හා 03/2016 (IV) අනුව සඳහන් කළ යුතු අතර, ආයතනයේ පවතින කන්ත්වයන්ට අනුකූලව, නිවැරදිව හා විධිමත්ව හිස් තැන නොතබා සම්පූර්ණ කර සංඛ්‍යාංක (Digits) 03 කින් දැක්විය යුතුය. (උදා:- SL1)

13 තීරුව (Column 13) වන "භෞතික තනතුරේ/ වියදම් කාණ්ඩයේ ස්වභාවය" (Nature of Positions / Expenditure Categories) ඇමුණුම අංක VII දැක්වෙන පරිදි අංකනය කළ යුතුය. 'B' ආකෘතියේ 20, 21, 22 යන තීරුවල එකතුව වන මුළු වාර්ෂික වැටුප 23 තීරුවෙහි දැක්විය යුතුය. පුරප්පාඩුවලට අදාළව මූලික වාර්ෂික වැටුප 20 වන තීරුව යටතේ දක්වා එකතුවක් ලෙස එය 23 වන තීරුවට ගත යුතුය.


2025 අයවැය කපාව අනුව මූලික වැටුපට 2026 වසර සඳහා කරනු ලබන ගැලපීම් පමණක් 21 වන තීරුවේ දැක්විය යුතුය.

ආකෘති පත්‍ර B II අනුව, හිඟ වැටුප් ගෙවිය යුතු එක් එක් සේවකයා වෙනුවෙන් හිඟ වැටුප් අවශ්‍යතාවය ගණනය කර ශීර්ෂ, වැඩසටහන් හා ව්‍යාපෘතීන් අනුව හඳුනාගත හැකි වන පරිදි එකතුවක් ලෙස 'B' ආකෘතියේ 20 වන තීරුව යටතේ දක්වා, එකතුව 23 වන තීරුවට ගත යුතුය.

අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා වෙනම ආකෘති පත්‍රයක් (Form C) හඳුන්වාදී ඇති බැවින්, එම තොරතුරු 'B' ආකෘති පත්‍රයේ කිසියෙක් ඇතුළත් නොකළ යුතුය.

මෙහිදී පුහුණුවන්නන්ගේ දීමනා අවශ්‍යතාවය ශීර්ෂ, වැඩසටහන් හා ව්‍යාපෘතීන් අනුව හඳුනා ගත හැකි වන පරිදි එකතුවක් ලෙස 'B' ආකෘතියේ වෙනත් දීමනා (29 වන තීරුව) යටතේ දැක්වීම ප්‍රමාණවත් වේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත භ්‍යා කාර්යමණ්ඩලය සඳහා වන දුම්රිය බලපත්‍ර දීමනා, ඉකුත් වසරවල ප්‍රවනතාවයන් අනුව ඇස්තමේන්තු කර ශීර්ෂ, වැඩසටහන් හා ව්‍යාපෘති අනුව එකතුවක් ලෙස ගණනය කර 'B' ආකෘතියේ වෙනත් දීමනා යටතේ (තීරු අංක 29 හි) දැක්විය යුතුය. ශීර්ෂ, වැඩසටහන්



හා ව්‍යාපෘති අනුව B III ආකෘතිපත්‍ර ප්‍රකාරව, 2024 සහ, 2025 ඇස්තමේන්තු හා 2026 ඉල්ලීම් ඇතුළත් ආකෘතියක් ඉදිරිපත් කළ යුතුය.

වැඩ බැඳීමේ පදනම මත සේවයේ යෙදවීමේ දී ඒ සඳහා ගෙවනු ලබන 25%ක දීමනාව හෝ වෙනත් දීමනා B ආකෘතියේ වෙනත් දීමනා යටතේ (නිරූ අංක 29 හි) දැක්විය යුතුය.

පළාත් සභා මේ වන විට විසුරුවා හැර තිබුණ ද පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා හා ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වැටුප් සඳහා 2026 වර්ෂයට ප්‍රතිපාදන වෙන් කිරීම අදාළ වනු ලේඛ ප්‍රකාරව ඉදිරිපත් කළ යුතුය.

එකවර ගෙවන භාෂා දීමනාව වෙනත් පුනරාවර්තන වියදම් යටතේ දැක්විය යුතු අතර එමගින් භාෂා දීමනාව ඉල්ලුම් කරන අයගේ නම් ලැයිස්තුවක් ශිඛ්‍ය, වැඩසටහන් හා ව්‍යාපෘති අනුව ඉදිරිපත් කළ යුතුය.

'B', 'D' හා 'G' ආකෘති පත්‍රවල පත්වීම් දිනය (Date of Appointment) දැක්වීමට ඇති තීරුව සඳහා යෙදිය යුත්තේ නිලධාරියා රාජ්‍ය සේවයට බැඳුණු දිනයයි.

3/2016 වැටුප් වනු ලේඛයේ සඳහන් 1, 2, 3, හා 4 යන සේවා මට්ටම් (Service Level) අතුරින් තනතුරට අදාළ සේවා මට්ටමේ අංකය 7 වන තීරුවෙහි ඉලක්කමෙන් සඳහන් කළ යුතු අතර, එම තනතුර භෞතික පුද්ගලයාගේ සේවා මට්ටම 19 වන තීරුවේ එලෙසින් ම යෙදිය යුතුය.

➢ 'B I' ආකෘති පත්‍රය තුළ 2026 වර්ෂය වෙනුවෙන් සමස්ත කාර්යමණ්ඩලය සඳහා පුද්ගල පඩිනම් ඉල්ලීම් ඇතුළත් විය යුතුය. මෙම ආකෘති පත්‍රය සැකසීමේ දී අතිකාල හා නිවාඩු දින වැටුප් 'C' ආකෘති පත්‍රයෙන් ද, අනෙකුත් සෑම වියදමක් ම 'B' ආකෘති පත්‍රයෙන් ද ලබාගත යුතුය (දුම්රිය බලපත්‍ර දීමනාව ද ඇතුළත්ව). තනි එක්සෙල් (Excel) පිටුවකට සකසන ලද 'B I' ආකෘතියේ මෘදු පිටපත හා දාඩ පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය.

සේවා මට්ටම් (Service Level) අනුව සාරාංශගත වාර්තාවක් 'B I' ආකෘතිය මගින් ඉදිරිපත් කර ඇති අතර, එය ද ඔබ විසින් නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

➢ 'C' ආකෘති පත්‍රය මගින් අතිකාල හා නිවාඩු දින වැටුප් ඉල්ලීම් ආකෘති පත්‍ර ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු අතර, මෙහි මෘදු පිටපත හා දාඩ පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය.


➢ 'D', 'D I', 'D II' ආකෘති පත්‍ර: මෙම ආකෘති පත්‍ර පළාත් පාලන ආයතනවල මූල්‍ය ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා හඳුන්වාදී ඇත.

'D' ආකෘති පත්‍රය : මෙය පළාතට තනි එක්සෙල් (Excel) පිටුවක් ලෙස පිළියෙල කළ යුතු ය. මෙම ආකෘති පත්‍රය ද ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් (BLOCK LETTERS) සම්පූර්ණ කළ යුතු අතර, සෑම පුද්ගලයෙක් සඳහාම ඔහුගේ/ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

2025 අයවැය කථාව අනුව මූලික වැටුපට 2026 වසර සඳහා කරනු ලබන ගාලපිම් පමණක් 21 වන තීරුවේ දැක්විය යුතුය.

'D' ආකෘතියේ 20, 21, 22 යන තීරුවල එකතුව වන මුළු වාර්ෂික වැටුප 23 තීරුවෙහි දැක්විය යුතුය. පුරප්පාඩුවලට අදාළව මූලික වාර්ෂික වැටුප 20 වන තීරුව යටතේ දක්වා එකතුවක් ලෙස එය 23 වන තීරුවට ගත යුතුය.

එමෙන්ම, ඒ ඒ තනතුරු නාම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත ආකාරයෙන් ම නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් ඇතුළත් කිරීමට පියවර ගත යුතුය. මෙම ආකෘති පත්‍රයේ තීරු අංක 3 යටතේ ඇති අනුක්‍රමික අංක තීරුව පිරවීමෙන් වළකින ලෙස ද කාරුණිකව දැනුම් දෙමි.



'D' ආකෘති පත්‍රයන්හි මෘදු පිටපත පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

D ආකෘතිය පිටවීමේ දී පළාත් පාලන ආයතනවල රාජ්‍ය සේවක දේපල ණය වාරික සඳහා පොලීය රිට් ඇතුළත් නොකළ යුතුය.

'DI' ආකෘති පත්‍රය : මෙය 'D' ආකෘති පත්‍රයේ සාරාංශගත වාර්තාවක් වන අතර එහි මෘදු පිටපත හා දෘඩ පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය. සේවා මට්ටම (Service Level) අනුව සාරාංශගත වාර්තාවක් 'DI' ආකෘතිය මගින් ඉදිරිපත් කර ඇති අතර, එය ද ඔබ විසින් නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

'D II' ආකෘති පත්‍රය : මෙම ආකෘති පත්‍රය 2024 සහ 2025 ප්‍රතිපාදිත හා 2026 ඇස්තමේන්තු වශයෙන් වර්ෂ තුන සඳහා ආකෘති පත්‍ර තුනක් වශයෙන් වර්ෂ සඳහන් කර වෙන් වෙන්ව ඉදිරිපත් කළ යුතු අතර එහි මෘදු පිටපත හා දෘඩ පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය.

➤ 'E' ලෙස නම් කර ඇත්තේ පළාත් ආදායම් ඇස්තමේන්තු කිරීමේ ආකෘති පත්‍රය වන අතර රජයෙන් පළාත් වෙත මාරු කරන ලද ආදායම් පිළිබඳ තොරතුරු හා පළාත් විසින් එකතු කරන ආදායම් පිළිබඳ තොරතුරු එහි ඇතුළත් කළ යුතුය. 2026 වර්ෂයට අදාළව සියලු ආදායම් ශීර්ෂ සඳහා ආදායම් ඉලක්ක ලබා දීමට අපේක්ෂා කරන බැවින් සියලුම ආදායම් ශීර්ෂවලට අදාළ තොරතුරු ආකෘති පත්‍රයට ඇතුළත් කළ යුතුය. තව ද මෙම ආකෘති පත්‍රයේ මෘදු හා දෘඩ පිටපත් නියමිත දිනට ඉදිරිපත් කළ යුතු වේ. මෙම ආකෘති පත්‍රයේ ඉල්ලුම් කර ඇති 2027 හා 2028 පුරෝකථන තොරතුරු ද අනිවාර්යයෙන්ම සම්පූර්ණ කර එවිය යුතුය.

පළාත් විසින් 'E' ආකෘතිය මගින් යෝජිත ආදායම් ඉලක්ක පිළිබඳ සාකච්ඡා පවත්වා මුදල් කොමිෂන් සභාව සමඟ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව හා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සංශෝධන ලබාදෙන ආදායම් ප්‍රේෂණ ඉලක්ක පදනම් කරගෙන එක් එක් පළාත සඳහා සාමූහික ප්‍රදාන තක්සේරු කර අතිගරු ජනාධිපතිතුමන් හා මහා භාණ්ඩාගාරය වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. ඉන් අනතුරුව ඇතැම් පළාත් සභා විසින් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී, එකඟ වූ ආදායම් ඉලක්කයන් සංශෝධනය කිරීම නිරීක්ෂණය වන අතර, එහිදී ආදායම් ඉලක්කයන් පිළිබඳව පරස්පරතාවයන් ඇති වන බැවින්, නිර්දේශිත ආදායම් ඉලක්කයන් සංශෝධනය නොකිරීමට පළාත් සභා විසින් වගබලාගත යුතුය.

➤ ' F ' ආකෘති පත්‍රය මගින් 2024 වර්ෂය සඳහා වූ සමස්ත මූල්‍ය මෙහෙයුම්වල සාරාංශය ඉදිරිපත් කළ යුතුය. මෙහි මෘදු හා දෘඩ පිටපත් නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය.


➤ ' G ' ආකෘති පත්‍රය: ප්‍රඥප්ති යටතේ පිහිටුවා ඇති අධිකාරි/ව්‍යවස්ථාපිත ආයතනවල සේවක මණ්ඩල හා ඔවුන්ගේ වැටුප් දීමනා පිළිබඳ තොරතුරු ' G ' ආකෘති පත්‍ර අනුව ඉදිරිපත් කළ යුතුය. 2025 අගවැය කරාට අනුව මූලික වැටුපට 2026 වසර සඳහා කරනු ලබන භාලපීම් පමණක් 24 වන තීරුවේ දැක්විය යුතුය.

➤ පළාතට තනි එක්සෙල් (Excel) පිටුවක් ලෙස පිළියෙල කළ යුතු අතර මෙම ආකෘති පත්‍රය ද ඉංග්‍රීසි කැප්ටල් අකුරෙන් (BLOCK LETTERS) සම්පූර්ණ කළ යුතුය. සෑම පුද්ගලයෙක් සඳහාම හෙතෙම/ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ තීරුවේ ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, ඒ ඒ තනතුරු නාම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත ආකාරයෙන් ම නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් ඇතුළත් කිරීමට පියවර ගත යුතුය. මෙම ආකෘති පත්‍රයේ තීරු අංක 6 යටතේ ඇති අනුක්‍රමික අංක තීරුව පිරවීමෙන් වළකින ලෙස ද කාරුණිකව දැනුම් දෙමි.

'G' ආකෘති පත්‍රයේ මෘදු පිටපත පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

➤ ' G I ' හා ' G II ' ආකෘති පත්‍රය: මෙය ' G ' ආකෘති පත්‍රයේ සාරාංශගත වාර්තා වන අතර එහි මෘදු පිටපත හා දෘඩ පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය. සේවා මට්ටම (Service Level) අනුව



සාධාරණ වාර්තාවක් 'G1' ආකෘතිය මගින් ඉදිරිපත් කර ඇති අතර, එය ද මෙම විසින් නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

මීට අමතරව, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා අධිකාරිවල ආයතන වසර දෙකට අදාල අවසාන ගිණුම් වාර්තා ද ඉදිරිපත් කළ යුතුය.

- 'H' ආකෘති පත්‍රය: මෙම ආකෘති පත්‍රය මගින් ශීර්ෂ, වැඩසටහන් සහ ව්‍යාපෘති අනුව 2023 හා 2024 සහ, 2025 ඇස්තමේන්තුගත හා පළාතට අනුව 2025/03/31 දිනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කාර්ය මණ්ඩලය හා එදිනට තනා කාර්ය මණ්ඩලය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

2026 මුදල් වර්ෂය සඳහා පළාත් පුනරාවර්තන වියදම් අවශ්‍යතා ඉදිරිපත් කිරීම සඳහා මෙම මාර්ගෝපදේශයේ පිටපත් පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ වෙනත් අදාල නිලධාරීන්ට ලබාදෙනු ලැබේ.

6. වාර්ෂික අයවැයෙන් 2026 වර්ෂයේ පළාත් අවශ්‍යතා සපුරාලීමට මුදල් වෙන් කිරීම සඳහා දින දර්ශනය පහත සඳහන් කලොවුව අනුව (හැකි සෑම අවස්ථාවක ම ඊට කලින්) අදාල ආකෘති සූ ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

අනු අංකය	ක්‍රියාකාරකම් / කාර්යය	අදාල ආයතනය	දිනය
01	2026 මුදල් වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ පුනරාවර්තන මාර්ගෝපදේශය පළාත් වෙත නිකුත් කිරීම.	මුදල් කොමිෂන් සභාව සහ පළාත් නිලධාරීන්	2025 මාර්තු මස 07 දින හෝ ඊට පෙර
02	පළාත් පුනරාවර්තන උපදෙස් මාලාවන් පිළියෙල කිරීම සඳහා ප්‍රධාන ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් පළාත් සභාව තුළ රැස්වීම් පැවැත්වීම.	ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)	2025 මාර්තු 20 වන දිනට පෙර
03	පළාත් විසින් දෙපාර්තමේන්තු/පළාත් ආයතන වෙත පුනරාවර්තන උපදෙස් මාලාවන් යැවීම.	පළාත් සභා	2025 මාර්තු මස 26 වන දිනට පෙර
04	2025 මුදල් වර්ෂය සඳහා පළාත් පුනරාවර්තන මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තු ප්‍රධාන ලේකම්වරුන් විසින් මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම.	පළාත් ප්‍රධාන ලේකම්වරුන්	2025 මැයි 28 දිනට පෙර
05	පළාත් පුනරාවර්තන අවශ්‍යතාවයන් සමාලෝචනය කිරීම.	මුදල් කොමිෂන් සභාව	2025 මැයි 28 සිට ජූලි මස 15 වන දින දක්වා
06	අගයන ලද පළාත් පුනරාවර්තන අවශ්‍යතාවයන් ජාතික අයවැය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.	මුදල් කොමිෂන් සභාව	2025 අගෝස්තු මස 15 දිනට පෙර
07	2026 මුදල් වර්ෂය සඳහා පළාත් මූල්‍ය පුනරාවර්තන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අවශ්‍ය අරමුදල්, මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීම.	මුදල් කොමිෂන් සභාව	2025 අගෝස්තු මස 31 වන දිනට පෙර
08	ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ඒ) වගන්තිය අනුව පළාත් අවශ්‍යතාවයන් අතිගරු ජනාධිපතිතුමාට නිර්දේශ කිරීම.	මුදල් කොමිෂන් සභාව	2025 ඔක්තෝබර් මස 31 දිනට පෙර
09	මුදල් කොමිෂන් සභාව විසින් පළාත් වෙත ප්‍රතිපාදන දැනුම් දීම.	මුදල් කොමිෂන් සභාව	2025 නොවැම්බර් මස 28 දිනට පෙර



7. 2026 වර්ෂයේ මූල්‍ය අවශ්‍යතා ඉල්ලුම් මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා දින දර්ශනය

අනු අංකය	ආකෘතිය / ලේඛනය	ඉදිරිපත් කළ යුතු අවසාන දිනය
01	මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තු - 'A' ආකෘති පත්‍රය	28.05.2025
	ව්‍යාපෘති අනුව මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තු - 'A I' ආකෘති පත්‍රය	28.05.2025
	'A' ආකෘතියේ මාරු කිරීමේ හා ප්‍රදානයන් අනුව පුනරාවර්තන වියදම් සාරාංශය - 'A II' ආකෘති පත්‍රය	28.05.2025
	මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තුව - වැය වීම සංකේතය අනුව පළාත් වියදම් සාරාංශය - 'A III' ආකෘති පත්‍රය	28.05.2025
02	කාර්ය මණ්ඩල සාරාංශය, වැඩසටහන් හා ව්‍යාපෘති අනුව පුනරාවර්තන වියදම් සාරාංශය - 'A IV' ආකෘති පත්‍රය	28.05.2025
03	ශීර්ෂ/විෂය අනුව පළාත් පුනරාවර්තන වියදම් සාරාංශය - 'A V' ආකෘති පත්‍රය	28.05.2025
04	අනුමත කාර්ය මණ්ඩල/දැනට සිටින කාර්ය මණ්ඩලය සහ පුද්ගල පඩිනඩි - 2026 'B' ආකෘති පත්‍රය	14.05.2025
	කාර්ය මණ්ඩල හා පුද්ගල පඩිනඩි - 2026 'B I' ආකෘති පත්‍රය	14.05.2025
	අතිකාල හා නිවාඩු දින වැටුප් - 2026 'C' ආකෘති පත්‍රය	14.05.2025
05	පළාත් පාලන ආයතන වලට මාරු කිරීම - 2026 'D' ආකෘති පත්‍රය	14.05.2025
	පළාත් පාලන ආයතන වලට මාරු කිරීම පිළිබඳ සාරාංශය - 2026 'D I' ආකෘති පත්‍රය	14.05.2025
	පළාත් පාලන ආයතන වල මූල්‍ය වාර්ෂික - 2024, 2025, 2026 'D II' ආකෘති පත්‍රය	28.05.2025
06	රජයේ ආදායමින් පළාත් සභා වලට මාරු කිරීම - 2025 'E' ආකෘති පත්‍රය	14.05.2025
07	මූල්‍ය මෙහෙයුම් සාරාංශය - 2026 'F' ආකෘති පත්‍රය	28.05.2025
08	අධිකාරී / ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල පුද්ගල පඩිනඩි - 2026 'G' ආකෘති පත්‍රය	14.05.2025
09	අධිකාරී / ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල කාර්ය මණ්ඩලය - 2026 'G I' ආකෘති පත්‍රය	14.05.2025
10	අධිකාරී / ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල පුද්ගල පඩිනඩි සාරාංශය - 2026 'G II' ආකෘති පත්‍රය	14.05.2025
11.	ශීර්ෂ, වැඩසටහන් සහ ව්‍යාපෘති අනුව පළාත් කාර්ය මණ්ඩල සාරාංශය - 'H' ආකෘති පත්‍රය	14.05.2025


 ජ.වී.එම්. සු.ඩී.බී. තෙන්නකෝන්
 ලේකම්
 මුදල් කොමිෂන් සභාව

පිටපත් :-

1. ජනාධිපති ලේකම්
2. ලේකම්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
3. ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
4. අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අයවැය දෙපාර්තමේන්තුව
5. අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
6. අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
7. අධ්‍යක්ෂ ජනරාල්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
8. අධ්‍යක්ෂ ජනරාල්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
9. විගණකාධිපති